

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතේ විද්‍යාලය II සේනීයේ කනකුරට විවෘත පදනම මත බඳවා ගැනීම - 2021

විභාගය සඳහා ඉදිරිපත් වන මාධ්‍යය :

පදිංචි දිස්ත්‍රික්කය :

(සිංහල - S/ ඉංග්‍රීසි - E/ දෙමළ - T)

1. 1.1 අයදුම්කරුගේ මූලකුරු සමග නම : (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) උදා : Mr./Mrs./Miss. SILVA A. B.

Mr./Mrs./Miss :- .....

1.2 සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) :- .....

.....

1.3 සම්පූර්ණ නම (සිංහලෙන්/දෙමළෙන්) :- .....

.....

2. 2.1 ලිපිනය (පෙළද්‍රලික) (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) :- .....

.....

2.2 ලිපිනය (පෙළද්‍රලික) (සිංහලෙන්/දෙමළෙන්) :- .....

.....

2.3 ලිපිනය (රාජකාරී) (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) :- .....

.....

2.4 ලිපිනය (රාජකාරී) (සිංහලෙන්/දෙමළෙන්) :- .....

.....

(ලිපිනයෙහි වෙනසක් වේනම් එය වහාම දැන්වීය යුතුය.)

2.5 දුරකථන අංකය (පෙළද්‍රලික) :- .....

2.6 දුරකථන අංකය (කාර්යාලිය) :- .....

2.7 විදුත් තැපැල් ලිපිනය (email address) :- .....

3. 3.1 උපන් දිනය : වර්ෂය    මාසය   දිනය

3.2 අයදුම්පත භාර ගන්නා අවසාන දිනට වයස : අවු : ..... මාස : ..... දින : .....

4. ජාතික හැඳුනුම්පත් අංකය :- .....

5. ස්ත්‍රී/පුරුෂ භාවය :- .....

6. සුදුසුකම් :

6.1 අදාළ අධ්‍යාපන සුදුසුකම් : .....

.....

6.2. වෘත්තීය සුදුසුකම් : .....

.....

7. විභාග ගාස්තු ගෙවූ ලදුන් පිළිබඳ විස්තර :

7.1. විභාග ගාස්තු ගෙවූ කාර්යාලය :- .....

7.2. ලදුන් අංකය හා දිනය :- .....

7.3. ගෙවූ මුදල :- .....

ලංකා බැංකු ගාබාවකට රු. 500.00 ක මුදල ගෙවා ලබාගත් රිසිට්පත නොගැලවෙන සේ මෙහි අලවත්න.

8. අයදුම්කරුගේ සහතිකය :

මෙම අයදුම්පතෙහි මා විසින් සඳහන් කරන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි බව ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමි. මෙහි ඇතුළත් යම්කිසි විස්තරයක් අසත්‍ය බව හෝ සාවදා බව සොයාගනු ලැබුව හොත් එසේ සොයා ගන්නා ලද්දේ තොරා ගැනීමට පෙර නම් එම අයදුම්පත අවලංගු වන බවද, තොරා ගැනීමෙන් පසුව නම් යම්කිසි වන්දියක් නොමැතිව මම සේවයෙන් පහකරනු ලබන බවද පිළිගනිමි.

දිනය : .....  
.....

අයදුම්කරුගේ අත්සන.

9. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම :

මෙම අයදුම්පත ඉදිරිපත් කරනු ලබන ..... මයා/මිය/මෙනවිය මා පොදුගලිකව දන්නා හඳුනන බවද, ඔහු/අය ඉදිරිපිටදී ..... දින ඔහුගේ/අයගේ අත්සන තැබු බවද සහතික කරමි.

.....  
සහතික කරන්නාගේ අත්සන.

(රුබර් මුදාවකින් සනාථ කළ යුතුය)

සම්පූර්ණ නම :- .....

තනතුර :- .....

ලිපිනය :- .....

10. දෙපාර්තමේන්තු /ආයතන ප්‍රධානීයාගේ සහතිකය :- (රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු අය සඳහා පමණි.)

මෙම ඉල්ලුම්කරු වන ..... මයා/මිය/මෙනවිය මෙම දෙපාර්තමේන්තුවේ/පළාත් සභාවී/ආයතනයේ ..... වැනි දින සිට සේවය කරයි. ඔහු/අය මෙම තනතුර සඳහා තොරා ගනු ලැබුවහොත් දැනට දරන තනතුරින් මුද්‍රා හරින/නොහරින බවද ..... දින ඔහු/අය මා ඉදිරිපිට ද අත්සන් කළ බවත් මින් සහතික කරමි.

.....  
දෙපාර්තමේන්තු /ආයතන ප්‍රධානීයාගේ අත්සන.

නම :- .....

පදවී නාමය :- .....

දිනය :- .....

දෙපාර්තමේන්තුව /ආයතන :- .....

(රුබර් මුදාවකින් සනාථ කළ යුතුය.)



**www.applications.lk**

ඉදිරියේදී පල වන රැකියා ඇබැර්තු සඳහා  
අයදුම්පත් නොමිලයේ Download කර ගැනීමට  
අපගේ Facebook Fanpage වක Like කර  
බලගේ මිතුරන්වත් දැන ගැනීමට Share කරන්න.

[www.facebook.com/applications.lk](https://www.facebook.com/applications.lk)

## Website

<https://www.applications.lk>

## Facebook

<https://www.facebook.com/applications.lk>

## Twitter

<https://www.twitter.com/applicationslk>



JOB VACANCIES  
රැකියා ඇබැර්තු



GOVERNMENT GAZETTE  
රජයේ ගැසට් පත්‍ර



COURSES  
පාදමාලා



LOTTERY RESULTS  
ලොතරයි ප්‍රතිඵල